


ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය හා තිරසර භාවිතය පිළිබඳ වූ

ජාතික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කිරීම

සුවිශේෂිත සත්ව හා ශාකයන්ගේ එකතුවක් නියෝජනය කරමින් මුහුද හා ගොඩබිම අතර කිවුල්දිය පරිසරයෙහි නොනැසී පැවතීමට අනුවර්තනය වී ඇති කඩොලාන පරිසර පද්ධතිය අනෙකුත් පරිසර පද්ධතීන් අතරින් විශේෂ ස්ථානයක් ගනී. ලොව පුරා වෙරළබඩ ප්‍රජාවන්ගේ යහ පැවැත්ම, ආහාර සුරක්ෂිතතාව සහ ආරක්ෂාව සඳහා මෙම පරිසර පද්ධතිය විශාල දායකත්වයක් සපයයි. ජෛවවිද්‍යාත්මක වශයෙන් පොහොසත් කඩොලාන පරිසර පද්ධතිය සමාජීය, ආර්ථික හා පාරිසරක වශයෙන් වැදගත් කාර්යය භාරයක් ඉටුකරන අතරම කාබන් තිර කිරීම සහ රඳවා ගැනීමට ඇති සුවිශේෂී හැකියාව නිසා දේශගුණ විපර්යාස අවම කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වයි.



කඩොලාන පරිසර පද්ධති මෙලෙස අනන්‍ය වූ පාරිසරික වටිනාකම් වලින් අනූන වුවත්, වර්තමානයේ කඩොලාන වනාන්තර එළි කිරීම්, අනවසර අල්ලා ගැනීම්, කඩොලාන පරිසර පද්ධති ජලජීවී වගා ව්‍යාපෘති වලට සහ ලුණු නිස්සාරණ බිම් බවට පරිවර්තනය කිරීම්, ඉඩම් ගොඩකිරීමේ ව්‍යාපෘති සහ වෙනත් වෙරළබඩ සංවර්ධන ක්‍රියා හේතුවෙන් මෙම සංවේදී පරිසර පද්ධති දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇත. මෙම තත්වය වළක්වා ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය ප්‍රමුඛව වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.

2018 වර්ෂයේ අප්‍රේල් මස ලන්ඩන් හිදී පවත්වන ලද පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ සමුළුවේදී පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාව කඩොලාන සංරක්ෂණය හා පුනරුත්ථාපනයේ ප්‍රමුඛයා ලෙස ක්‍රියා කිරීමට ප්‍රතිඥා දී ඇත. ඒ අනුව මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් අනෙකුත් අදාළ පාර්ශ්ව ආයතන සහ විද්වතුන් එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව පරිසර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය හා තිරසර භාවිතය පිළිබඳ වූ විද්වත් කමිටුව, සියළු පාර්ශ්වකාර රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන හා ප්‍රජා සංවිධානවල දායකත්වයෙන් කඩොලාන පරිසර පද්ධතිවල තිරසර පැවැත්ම අරමුණු කරගෙන කෙටුම්පත් කරන ලද, ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය හා තිරසර භාවිතය පිළිබඳ වූ ජාතික ප්‍රතිපත්තිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. මෙම ජාතික ප්‍රතිපත්තිය ගරු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020 සැප්තැම්බර් මස 08 වන දින පරිසර අමාත්‍යාංශයේ දී ප්‍රකාශයට පත් කරන ලදී.

වර්තමාන රජයේ “රට හඳුනා සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි දීර්ඝ පරිච්ඡේදයෙහි ඇතුළත් තීරසර පරිසරික ප්‍රතිපත්තියක් සඳහා වූ ක්‍රියාකාරකම් අතර වගුරුබිම් හා කඩොලාන පද්ධති විනාශ කරන මානව ක්‍රියාකාරකම් පාලනය කිරීමද එක් ප්‍රධාන ක්‍රියාකාරකමක් ලෙස හඳුනාගෙන ඇත.

මෙම ප්‍රතිපත්තිය කඩොලාන පරිසර පද්ධති පිළිබඳව සෘජුව හෝ වක්‍රව කටයුතු කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානයන්හි රෙගුලාසි, පරමාර්ථ, අරමුණු, උපායමාර්ග, ක්‍රියාමාර්ග හා කාර්යභාරයන් මෙහෙයවනු හා ශක්තිමත් කරනු ඇත. ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය හා තීරසර භාවිතය සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය, දැනටමත් ආරක්ෂිත සහ ආරක්ෂිත ප්‍රදේශවලින් පිටත ඇති කඩොලාන පරිසර පද්ධති පිළිබඳ අදාළත්වයක් ඇති සියලුම ආයතන වලට අදාළ වේ.

